

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

08204 - ගිණුම්කරණ භාවිතය සහ බඳුකරණය

ගිණුම්කරණ සහ ව්‍යාපාර සහතික පත්‍ර විභාගය - II

2013 සැප්තැම්බර්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

පිළිතුරු අංක 01

(i) අත්පත් කරගැනීම මත පැන නගින කීර්තිනාමය ගණනය කිරීම.

	රුපි '000	
ආයෝජනය		4,200
පාලනය නොමැති හිමිකම්වල වෙළඳ අගය		
කොටසක වෙළඳ අගය	13.50	
පාලනය නොමැති කොටස්	80,000	1,080
		5,280
ශුද්ධ වත්කම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	1,600	
රඳවාගත් ඉපයීම්	2,480	
යන්ත්‍රෝපකරණ සා.අ. අඩුවීම	(440)	
කපාහල ණය	(125)	
කීර්තිනාමය		3,515
		1,765

(ලකුණු 04)

(ii) ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

ප්‍රීතියට පිවිසිය යුතු

2013 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

අයහාරය	42,900 20,900	විකුණුම් ආපසු එවුම් 180	62,460
		අන්තර් සමාගම් විකුණුම් 1160 (-1,340+180)	
විකුණුම් පිරිවැය	33,640 15,420	ආපසු එවුම් පිරිවැය 144	
		අන්තර් සමාගම් විකුණුම් 1160	
		උපලබ්ධි නොවූ ලාභ 72 නොවිකුණු බඩු මත	(47,828)
දළ ලාභය			14,632
වෙනත් ආදායම්	2770 + 940	මෝටර් රථ ඉවත් ලාභ 400	1,335
		අ. සමාගම් වාහන කුලී 375	
		අ. සමාගම් ලාභාංශ 1600	
බෙදාහැරීමේ වියදම්	860 + 590	වාහන අධි ක්ෂය 75	(875)
		අ. සමාගම් වාහන කුලී 375	
		කපාහල ණය නැවත හර 125	
පරිපාලන වියදම්	1085 + 645	ය. උ. ක්ෂය රු. 66	(1,664)
මූල්‍ය වියදම්	125 + 95	බැංකු ණය පොලී 56	(270)
කීර්තිනාමය භාණිකරණය			(130)
බදු වලට පෙර ලාභ			13,022
ආදායම් බදු වියදම	2850 + 1410		(4,260)
වර්ෂය සඳහා ලාභය			8,762
මව් සමාගමේ ස්කන්ධය අදාල ලාභය			8,025
පාලන හිමිකම් නොමැති අයට අදාල ලාභය		(W 1 බලන්න)	737

(ලකුණු 14)

(iii) 2013 මාර්තු 31 දිනට පාලනය නොමැති හිමිකම්	
2012.04.01 දිනට වෙළඳ අගය	1,080
පාලනය නොමැති හිමිකම් වලට වර්ෂය සඳහා අදාළ ලාභය	737
ලාභාංශ (2000* 20%)	<u>(400)</u>
	<u>1,417</u>

(ලකුණු 02)
(එකතුව ලකුණු 20)

පෙරවැඩ 1

	ප්‍රමියර්	රූපන්ට්	
බදුවලට පසු ලාභය (දක්වා ඇති)	7,110	3,680	
යන්ත්‍ර උපකරණ මත අඩුකළ ක්ෂය (440*15%)		66	
ගැලපීම් 1 කපාහල ණය - අත්සන් කරගත් අවස්ථාවේ ගලපන ලද		125	
ගැලපීම් 2 අමතර ක්ෂය අඩුකළ ඉවත්කිරීමේ ලාභ			
චිකුණුම් මිල 2,200			
ඉදිරි පොත් අගය <u>(1,800)</u>			
ඉවත් කිරීමේ ලාභ 400			
අමකර ක්ෂය (මාස 9) <u>(75)</u>	(325)		
ගැලපීම් 3 බැංකු ණය පොළී (729 * - 673)		(56)	
ගැලපීම් 4 චිකුණුම් ආපසු (540 * 1/3)	(180)		
චිකුණුම් ආපසු පිරිවැය (180 * 80%)	144		
උපලබ්ධි නොවූ ලාභ			
ඉතිරිව ඇති බඩු මත (540 * 2/3) * 20%	(72)		
අන්තර් සමාගම් ලාභාංශ	(1,600)		
ගලපන ලද ලාභය	<u>5,077</u>	<u>3,815</u>	<u>8,762</u>
පාලනය නොවන හිමිකම 3815 * 20/100		763	
සමූහයේ කොටස 3815 * 80/100	<u>3,052</u>	<u> </u>	
	8,129	763	
ගැලපීම් 5 කිරිනිනාමය භානකරණය	<u>(104)</u>	<u>(26)</u>	
	<u>8,025</u>	<u>737</u>	

පිලිතුරු අංක 02

සියළුම සංඛ්‍යා රු'000

I.	ආයතන වෙබ් පිටුවේ	
	2013 .03.31 න් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.	
	අයහාරය	47,800
	විකුණුම් පිරිවැය 32,400 - 275 (ආ.නොග) - 220 (නොග හානි) +135	<u>32,040</u>
	දළ ලාභය	15,760
	වෙනත් ආදායම් 265+ 60 (කපාහල ණය ලැබීම්)	325
	බෙදාහැරීමේ පිරිවැය 2640+ 87 (ණය ප්‍රති.) + 160 (වා.ක්ෂය)	(2,787)
	පරිපාලන වියදම් 3820)+ 20 (නොග හානි) + 1250 ක්ෂය (1/2)	(5,090)
	මූල්‍ය වියදම් 210 (කල් බදු පොලී)	(210)
	බදු වලට පෙර ලාභ	7,898
	ආදායම් බදු වියදම 2800 - 240 (2011/12 අධි වෙන්කිරීම්)	<u>(2,560)</u>
	වර්ෂය සඳහා ලාභය	5,338
	වෙනත් විස්තීර්ණ ආදායම් :	
	යන්ත්‍රෝපකරණ ප්‍රත්‍යාගමනය	400
	වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	<u>5,738</u>
II.	<u>2013 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය</u>	
	වත්කම්	
	ජංගම නොවන වත්කම්	
	දේපල, පිරිසිදු සහ උපකරණ	18,775
	ජංගම වත්කම්	
	නොග 4,260- 135	4,125
	ලැබිය යුතු වෙළඳ ණය 3200 + 60 -20 (බොල් ණය) -162 (ප්‍රති)	3,078
	වෙනත් ලැබිය යුතු දෑ 860 + 200 (රක්ෂණ ඉල්ලීම්)	1,060
	මුදල් සහ මුදලට සමාන දෑ	<u>2,075</u>
		<u>29,113</u>
	ස්කන්ධ සහ වගකීම්	
	කොටස් ප්‍රාග්ධන සහ සංචිත	
	ප්‍රකාශිත ප්‍රාග්ධනය	8,000
	ප්‍රත්‍යාගමනය සංචිතය	1,500
	රඳවාගත් ඉපයීම්	10,268
	ජංගම නොවන වගකීම්	
	කල්බදු බැරකමේ ජංගම නොවන කොටස (4635 -1,104)	3,531
	ජංගම වගකීම්	
	ගෙවිය යුතු වෙළඳ ණය	3,840
	වෙනත් ගෙවියයුතු දෑ (620 + 1500 -396) කල් බදු + 250 (බදු)	<u>1,974</u>
		<u>29,113</u>

අපේක්ෂකයින් කලබදු වගකීමේ ජංගම කොටස ලෙස
 $125 \times 12 = 1500$ ලෙස දක්වා ඇත්නම්, කල්බදු
 ගෙවීම්වල වර්තමාන අගයේ තවත් පිළිගත් ගණනය
 කිරීමක් ලෙස සලකන අතර එයටද ලකුණු දෙනු ලබයි.

මූල්‍ය ගාස්තු පහත පරිදි බෙදා වෙන් කළ හැකිය.

වර්ෂය -	0	-	-	90.47
	1	4	396	476.79
	2	3	297	353.78
	3	2	198	216.04
	4	<u>1</u>	<u>99</u>	<u>62.93</u>
		<u>10</u>	<u>990</u>	<u>1200.01</u>

$125 * 12 = 1500 - 396 = 1,104$

අත්පිට මිල	4,800
පළමු වර්ෂය සඳහා පොළිය	210
	5,010
ගෙවීම්	375
රිළහ වර්ෂයේ ගෙවිය යුතු	4,635
	<u>1,104</u>
දිගුකාලීන වගකීම	3,531

LKAS 17 506 වන ඡේදය

26 - ප්‍රායෝගිකව කල්බද්දේ කාලය පුරා මූල්‍ය ගාස්තු විභාජනයේදී, ගණන් බැලීම පහසු කිරීමය යම් ආසන්නතම ආකාරයක් කල්බද්දකදී භාවිතා කළ හැකිය.

31 හෙළිදරව් කිරීම්
 (ආ) වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී අනාගතයේදී ගෙවිය යුතු අවම මුදලේ එකතුව සහ ඒවායේ වර්තමාන අගය අතර සැසඳීමක්, ඊට අමතරව, අස්භව්‍යවයක් විසින් පහත සඳහන් එක් එක් කාලපරිච්ඡේද සඳහා අනාගත කල්බදු ගෙවීම්වල අවම මුදලේ එකතුව සහ ඒවායේ වර්තමාන අගය හෙළිදරව් කළ යුතුය.

- (i) එක් වර්ෂයකට වඩා අඩු
- (ii) එක් වර්ෂයකට පසු නමුත් වර්ෂ පහකට අඩු
- (iii) වර්ෂ පහකට වැඩි

III. 2013.03.31 දිනේ අවසන් වර්ෂය සඳහා ස්කන්ධ සංචලන ප්‍රකාශනය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගමනය සංචිතය	රඳවාගත් ඉපැයීම්
2012.04.01 දිනට ශේෂය	8,000	1,100	6,005
ආරම්භක තොගය සඳහා ගැලපීම්	-	-	(275)
2012.04.01 දින යළි දක්වන ශේෂය	8,000	1,100	5,730
වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම	-	400	5,338
ගෙවූ අතුරු ලාභාංශ	-	-	(800)
2013.03.31 දිනට ශේෂය	<u>8,000</u>	<u>1,500</u>	<u>10,268</u>

IV. දේපල , පිරිසත සහ උපකරණ සංචලන දක්වන ප්‍රකාශනය (ලකුණු 02)

	ඉඩම් හා ගොඩනැගිලි	පිරිසත හා යන්ත්‍ර	කාර්යාල උපකරණ	කල්බදු වාහනය	එකතුව
පිරිවැය					
2012.04.01 ශේෂය	11,200	4,400	2,600	-	18,200
එකතු කිරීම්	-	-	600	4,800	5,400
ප්‍රත්‍යාගමනය කළ වත්කම්					
මත සම්ප්‍රවිචය ක්ෂය	-	(450)	-	-	(450)
ප්‍රත්‍යාගමනය	-	400	-	-	400
	<u>11,200</u>	<u>4,350</u>	<u>3,200</u>	<u>4,800</u>	<u>23,550</u>
සම්ප්‍රවිචය ක්ෂය					
2012.04.01 ශේෂය	1,085	1,520	1,210	-	3,815
වර්ෂය සඳහා අයකිරීම්	260	440	550	160	1410
ප්‍රත්‍යාගමනය ගැලපීම	-	(450)	-	-	(450)
31.03.2013 දිනට ශේෂය	<u>1,345</u>	<u>1,510</u>	<u>1,760</u>	<u>160</u>	<u>4,855</u>
2013.03.31 ක්ෂය කලාට පසු	<u>9,855</u>	<u>2,840</u>	<u>1,440</u>	<u>4,640</u>	<u>18,775</u>

(ලකුණු 04)

පිළිතුරු අංක 03

(අ) පොදු පරමාර්ථික (General Purpose) මූල්‍ය ප්‍රකාශන:
 මූල්‍ය ප්‍රකාශන අවම වශයෙන් වාර්ෂිකව පිළියෙලකර ඉදිරිපත් කරන අතර පුළුල් සාරාංශයක භාවිතා කරන්නන්ගේ අවධානය කෙරෙහි සැලකිල්ල යොමුවෙති.

(ආ) ආකෘතියක් මගින් සලකා බලන ප්‍රධාන කේෂ්ත්‍රයන් :

- මූල්‍ය ප්‍රකාශනවල පරමාර්ථ.
- මූල්‍ය ප්‍රකාශනයන්හි තොරතුරුවල ප්‍රයෝජනවත් බව නිර්ණය කරන ගුණාත්මක ලක්ෂණ.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරණු ලබන මූලිකාංගයන්හි නිර්වචනය, හඳුනාගැනීම සහ මිණුම්කරණය.
- ප්‍රාග්ධනය සහ ප්‍රාග්ධන නඩත්තුව පිළිබඳ සංකල්ප .

(කරුණු 3 ක් පමණක් ප්‍රමාණවත්ය)

(ඇ) වත්කමක් හඳුනාගැනීමේ ක්‍රමවේදය:

- අස්තීත්වයට අනාගතයේදී ආර්ථික වාසි ගලාවීමේ ප්‍රවනතාවය.
- විශ්වාසදායීව මිණුම් කළහැකි පිරවුණක් හෝ වටිනාකමක් තිබීම.
- සාමාන්‍යයෙන් අයිතිය අස්තීත්වය සතුවීම.

වියදමක් හඳුනාගැනීමේ ක්‍රමවේදය:

- වත්කමක අඩුවීමට අදාළව අනාගත ආර්ථික වාසි අඩුවීම හෝ බැරකමක වැඩිවීම.
- විශ්වාසදායී ලෙස මිණුම්කිරීමට හැකිවීම.

වත්කමක් සමග වියදමක් සැසඳීමේදී ප්‍රධාන වෙනසනම්, අදාළවන අනාගත ආර්ථික වාසි වෙයි. දක්වා ඇති සිද්ධියේදී අදාළ බෙහෙත නිෂ්පාදනය කර විකිණීමේ අයිතිය අත්පත් කර ගැනීමට මුදල් වියදම් කරන අතර විකුණුම් වැඩි කරගෙන අනාගත මුදල් ප්‍රවාහ වැඩිකර ගැනීම අපේක්ෂා කරයි. එනම් අනාගතයේදී අස්තීත්වයට අනාගත ආර්ථික වාසි ඇතිවීම ප්‍රවනතාවයකි. එම නිසා එය වත්කමක් ලෙස සැලකිය හැකිය.

(ලකුණු 04)

(ඈ) ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ

දේපල, පිරිසහ සහ උපකරණ මිලට ගැනීම	(5,300)
දේපල, පිරිසහ සහ උපකරණ විකුණුම් වලින් ලැබීම්	235
ස්ථාවර තැන්පතු වල ආයෝජන	270

මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ

කොටස් නිකුත් කිරීමෙන් ලැබීම්	1,250
කල්බදු වාරික ගෙවීම්	(685)

පෙර වැඩ 1

දේපළ , පිරිසත සහ උපකරණ

ශේෂය ඉ/ගෙ	12,500	ක්ෂයවීම්	1,290
එකතුවීම් - කල්බදු	2,200	ඉවත්කිරීම් - (ශුද්ධ පොත් අගය)	375
එකතුවීම් - මුදල්	5,300	භාණ්ඩකරණ පාඩු	185
		ශේෂය ප/ගෙ	18,150
	<u>20,000</u>		<u>20,000</u>

පෙර වැඩ 2

ශුද්ධ පොත් අගය	375
ඉවත් කිරීමෙන් පාඩු	(140)
විකුණුම් ලාභ	<u>235</u>

පෙර වැඩ 3

ස්ථාවර තැන්පතු

ශේෂය ප/ගෙ	1,360	ශේෂය ප/ගෙ	1,778
පොලී යලි තැන්පතු	148		
එකතුවීම් - මුදල්	270		
	<u>1,778</u>		<u>1,778</u>

පෙර වැඩ 4

කල්බදු වගකීම්

ගෙවූ වාරික	685	ඉ/ගෙ එකතුවීම්	2,200
ශේෂය ප/ගෙ ජංගම නොවන	1,050	පොලී වැය	225
ශේෂය ප/ගෙ ජංගම	690		
	<u>2,425</u>		<u>2,425</u>

බදුකරණය

පිලිතුරු අංක 04

ජගඩ්ස් ගෝල් මහතා

2012/2013 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීම

	බදුනිදහස් බද්දට යටත් නැත	බද්දට යටත්
සේවා නියුක්ත ආදායම වැටුප් 300000 x 12		3,600,000
වාහන දීමනාව 85000 x 12	1020000	420000
අඩුකළා :- බදු නිදහස් 50000 x 12	600000	
ගුවන් ගමන් බල පත්‍රය - බදු නිදහස්		29,500
නිවාස ප්‍රතිලාභ වර්ෂයේ තක්සේරුව + වර්ෂයේ - කුලී වටිනාකම 300,000 + 60,000 - 360,000 සේවා නියුක්ත ආදායම රු. 1,800,000 ට වැඩි නිසා ප්‍රතිලාභය රුපි. 180,000 කට සීමාවේ. සේවකයා විසින් ගෙවා ඇති ගෙවල් කුලිය 20000 x 12 240000 ලැබිය යුතු ව්‍යවස්ථාපිත නිවාස ප්‍රතිලාභ වන රුපි. 180000 කට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බැවින් බද්දට යටත්වන ප්‍රතිලාභයක් නැත.		
කොටස් වලින් ලත් ප්‍රතිලාභ - කොටස්වල වෙළඳපල අගයෙන් ඔහු ඊ සඳහා ගෙවූ අගය අඩුකළා 750 x 100 = 75,000 අඩුකළා 750 x 60 = 45,000 ආදායම් බදු සඳහා ලත් ප්‍රතිලාභ		30,000
සේවා නියුක්ති ආදායම		4,050,000
සේවා නියුක්තියන් සඳහා ලබාදෙන බදු නිදහස් දීමනාව		(100,000)
සේවා නියුක්තියෙන් ලත් ව්‍යවස්ථාපිත ආදායම		3,950,000
පොලී ආදායම වාණිජ බැංකුවල ඇති තැන්පතු සඳහා ලැබුණු ශුද්ධ පොලිය බදු අඩුකර ඇති බැවින් එය තක්සේරුවන ආදායමෙහි කොටසක් නොවේ. ඉන්දියාවෙන් ලැබුණු පොලිය පණතේ අංක 1322 දරණ වගන්තිය යටතේ බද්දට යටත් ආදායමට ඇතුළත් නොවේ.	98,000	
ලාභාංශ ආදායම ලැබූ ශුද්ධ ලාභාංශ බදු අඩුකර ඇති නිසා එය තක්සේරුව ආදායමෙහි කොටසක් නොවේ. පණතේ අංක 16(ස) වගන්තිය යටතේ ගෙවීම් කරනු සමාගම බදු නිදහස ලැබීමට සුදුසුකම් ලබන නිසා කොටස් කරුවන් බද්දෙන් නිදහස් වේ. පණතේ අංක 1322 යටතේ ඉන්දියාවෙන් ලැබුණු ලාභාංශ බදු සඳහා යටත් නැත	354,000	
	34,000	
	12,000	
	64,000	

ව්‍යාපාර ආදායම ගිණුම් අනුව ශුද්ධ ලාභය රු. 644,500 එකතු කළා අඩුකළා - ඉඩ නොදෙන / ඉඩදෙන අයිතමයන් බිරිඳට ගෙවූ වැටුප් ඉඩදේ. සාහෝදරයාට ගෙවූ වැටුප් ඉඩදේ. පරිසරයක යන්ත්‍රයක් විකිණීමෙන් ලත් පාඩුව 20,000 පරිසරයක යන්ත්‍රයක් මිලදී ගැනීම 140,000		
පරිසරයක යන්ත්‍රය ඉවත් කිරීමෙන් ලද ලාභය / පාඩුව අලෙවියෙන් ලත් මුදල 50,000 අඩුකළා - අත්පත් කරගැනීමේ පිරිවැය 70,000 අඩුකළා - ලබාදී ඇති ප්‍රාග්ධන දීමනාව 17,500 52,500 බදු සඳහා පාඩුව (2,500) / (2500)		(2,500)
නව පරිසරයක යන්ත්‍රය තිබූ පරිසරයක සඳහා ආදේශ කිරීමක් නිසා ප්‍රාග්ධන දීමනා ලබාදෙනු ලබන්නේ එය අත්පත් කරගැනීමේ පිරිවැයෙන් බදු ලාභය අඩුකර හෝ මුදල සඳහා. කෙසේ වෙතත් බදු සඳහා ලබා ඇත්තේ අලාභයක් නිසා නව පරිසරයක යන්ත්‍රය මිලදී ගත් මුළු පිරිවැය සඳහාම ප්‍රාග්ධන දීමනා ලබාගත හැකිය. ප්‍රාග්ධන දීමනාව - $100,000 \times 25\%$ (25,000) පරිසරයක ව්‍යුහාංග සඳහා ප්‍රාග්ධන දීමනා $40,000 \times 100$ (40,000) වැන් රථය ක්ෂය කිරීම් 625,000 වැන් රථය සඳහා ප්‍රාග්ධන දීමනා 2 වන වසර $20\% \times 2,500,000$ (500,000) ලී රාක්ක මිලට ගැනීම 134,000 ගෘහ භාණ්ඩ සඳහා ප්‍රාග්ධන දීමනා $134000 \times 20\%$ (26,800) විදේශ ගමන් වියදම් අඩු කිරීමට ඉඩ නොදේ 340,000 2011/2012 වර්ෂය සඳහා බදු සඳහා ගලපන ලාභයක් නැති බැවින් ප්‍රවාරණ වියදම් 25% ක් අඩු කිරීමට ඉඩ නොදේ. $43,000 \times 25\%$ 10,750 අනෙක් සියළු වියදම් අඩු කිරීමට ඉඩදේ. ගලපන ලද ලාභය		1,319,950
කාලග්‍රයාගේ ආදායම වැටුප් 600,000		600,000
මුළු ව්‍යවස්ථාපිත ආදායම		5,869,950
එකතුකළා - දරුවාගේ ආදායම 13(22) වගන්තිය යටතේ ප්‍රබාගේ ආදායම බදු සඳහා අදාළ නොවේ අඩුකළා : 32 වගන්තිය යටතේ අඩුකිරීම් වෙළඳ පාඩුව රු. 25,500 හෝ මුළු ව්‍යවස්ථාපිත ආදායමෙන් 35% යන දෙකෙන් අඩු අගය ක්‍රෙඩිට් කාඩ්පත සඳහා බැංකුවට ගෙවන ලද පොලී අඩු කිරීමට ඉඩනොදේ		(25,000) -
තක්සේරු වන ආදායම		5,844,450
අඩුකළා - සුදුසුකම් ලබන ගෙවීම් අනුමත පුණ්‍යායතනයට කල පරිත්‍යාග හින්දු කෝවිලට එය රෝගී හා උපකාර අවශ්‍ය අය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ආයතනයක් නොවන බැවින් අඩු කිරීමට ඉඩනොදේ. පොද්ගලික දීමනාව		500,000
බදු වන ආදායම		5,344,450
පළමු 500,000 4% බැගින් 20,000 ඊළඟ 500,000 8% බැගින් 40,000		

ර්ලය 500,000	12%	බැගින්	60,000		
ර්ලය 500,000	16%	බැගින්	80,000		
ර්ලය 100,000	20%	බැගින්	200,000		
ඉතර 2,344,450	24%	බැගින්	<u>562,688</u>		
ගෙවිය යුතු දළ ආදායම් බද්ද			962,688		
අඩුකලා :- බදු බැර					
සටහන්සේරුව යටතේ ගෙවීම්			475,000		
උ.වි.ගෙ			<u>508,000</u>	<u>983,000</u>	
වැඩිපුර ගෙවා ඇති ආපස ලැබිය යුතු බද්ද				20,332	

පිලිතුරු අංක 05

සිසිර මල්කරුවෝ

(අ) 2012 / 2013 තක්සේරු වර්ෂය සඳහා බෙදිය යුතු ලාභය ගණනය කිරීම.

	රුපි.	රුපි.
ගිණුම් අනුව ශුද්ධ ලාභය	4,798,000	
හවුල් කරුවන්ගේ වැටුප් : සිසිර 800,000 කසුන් 800,000	1,600,000	
පරිත්‍යාග - අඩුකිරීමට ඉඩ නොදේ	66,000	
නෛතික වියදම් - කම්කරු ආරවුල් සඳහා අඩු කිරීමට ඉඩදේ	-	
හවුල්කරුවන්ට ගෙවූ පොලී සිසිර 10,000 කසන් 10,000	200,000	
ගෙවතු වගා ව්‍යාපාර සඳහා ඉඩම් හෙලිපෙහෙළි කිරීම සඳහා දැරූ පිරිවැය අඩු කිරීමට ඉඩදේ	-	
හවුල්කරුවෙකුට ගෙවූ වාහන දීමනාව අඩු කිරීමට ඉඩ නොදේ	360,000	
බෙදිය යුතු / ගලපන ලද ලාභය	7,024,000	

(ආ) හවුල් ව්‍යාපාර බද්ද ගණනය කිරීම

හවුල් ව්‍යාපාර බද්ද

(බෙදිය යුතු ලාභය + වෙනත් ආදායම්) - 600,000

$$(7,024,000 + 0) - 600,000 = 6,424,000 \times 8\% = 513,920$$

(ඇ) බෙදිය යුතු ලාභය බෙදා හැරීම ගණනය කිරීම

	මුළුගණන	සිසිර	කසුන්
ලාභ කොටස්	4,864,000	2,432,000	2,432,000
සිසිරට ගෙව වාහන දීමනාව	360,000	360,000	-
හවුල්කරුවන්ට ගෙවූ පොලී	200,000	100,000	100,000
හවුල්කරුවන්ට ගෙවූ වැටුප්	<u>1,600,000</u>	<u>800,000</u>	<u>800,000</u>
	<u>7,024,000</u>	<u>3,692,000</u>	<u>3,332,000</u>

පිළිතුරු අංක 06

2012/2013 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බදු දඩ මුදල් ගෙවීමකින් තොරව සවිභක්ෂේරු ක්‍රමය යටතේ අවම වශයෙන් ගෙවිය යුතු මුදල හා ගෙවිය යුතු දිනයන් පහත පරිදිවේ.

	<u>කාර්තුව අවසන් වන දිනය</u>	<u>ගෙවිය යුතු දිනය</u>	<u>ගණන</u>
1	2012 ජූනි 30 දින	2012 අගෝස්තු 15 හෝ ඊට පෙර	300,000
2	2012 සැප්තැම්බර් 30 දින	2012 නොවැම්බර් 15 හෝ ඊට පෙර	300,000
3	2012 දෙසැම්බර් 31 දින	2013 පෙබරවාරි 15 හෝ ඊට පෙර	300,000
4	2013 මාර්තු 31 දින	2013 මැයි 15 හෝ ඊට පෙර	300,000

ඉහත ගෙවා ඇති මුළු බද්ද 2012 / 2013 වර්ෂය සඳහා ගෙවිය යුතු බද්දට වඩා අඩුනම් එම අඩු බදු මුදල 2013 සැප්තැම්බර් 30 දින හෝ ඊට පෙර ගෙවිය යුතුය.

පිළිතුරු අංක 07

එකතු කළ අගය මත ගෙවිය යුතු බදු (VAT) ගණනය කිරීම

සපයන ලද භාණ්ඩවල අගය	රුපි. 2,807,000	
අඩුකලා : සපයන ලද ඖෂධ වල අගය නිදහස්	340,000	
	2,467,000	12% බැගිනි
		296,040
අඩුකලා : ලබාගත් සැපයීම් (මිලදී ගැනීම්) වලට ගෙවා ඇති එ.අ.බ (VAT)	190,020	
අඩුකලා : ඖෂධ මිලදී ගැනීම් සඳහා ගෙවා ඇති එ.අ.බ (VAT)	18,570	171,450
ගෙවිය යුතු එ.අ.බ (VAT)		124,590

ඉඩම අලෙවිකිරීම එ.අ.බ (VAT) බද්දට යටත් නොවේ.



නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් (ශ්‍රී ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එසේම” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “ආදර්ශ පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුත් ඒවා බොහෝදුරට suggested solution ලෙස දැක්වේ.

පිළිතුරු වලින් පටන් අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

- 01. විභාග ප්‍රශ්නයකට යෝජිත විසඳුමක් සඳහා සවිස්තරාත්මක නිදසුනක් (උදාහරණයක්) සැපයීම සහ,
- 02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පර්යේෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අගය වර්ධනය කිරීම.

මෙම යෝජිත විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) කිසිදු ප්‍රතිඥාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවිල්ලක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ හට හේතුවක් නොමැත. ඒ කෙසේ වෙතත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දි ඉල්ලීමක්, පෙන්සමක්, තර්ජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකියයුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෛතික ගාස්තු සහ වියදම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනමින්ම මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ ශ්‍රී ලංකාවේ නීතීන් යටතේ හිමි වෙනත් අයිතිවාසිකම් බලාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) නෛතික ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, ඊට අදාළ නෛතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

² 2013 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) මගිනි. සියළුම හිමිකම් ඇවිරිණි.

මෙම ලේඛණයේ කිසිම සටහනක් ප්‍රතිඋත්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ ක්‍රමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ඡායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ශ්‍රී ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.